


2. පණිවිඩ දෙකක් රැගත් කුරුල්ලන් දෙදෙනෙක් පැමිණ සිටී. ඉන් ආහාර ගැනීමේදී අනුගමනය කළයුතු යහපුරුදු රැගෙන විත් පැමිණ ඇති කුරුල්ලා පමණක් පාට කරමු.



- අන් අයගේ ආහාර බඳුන් වලට එබී බැලීම
- ඇඟිලි හෝ අත්ල ලෙව කෑම.
- ආහාර සැපීමේදී තලුගැසීම.
- ආහාර වශයෙන් නොගන්නා කොටස් තැන තැන දැමීම.



- එහා මෙහා ඇවිදීමින් ආහාර ගැනීමෙන් වැළකීම.
- අනවශ්‍ය ලෙස කතා නොකිරීම.
- ශබ්ද නඟා සිනාසීමෙන් වැළකීම.
- මුව වටා ආහාර තවරා නොගැනීම.
- අන් අයගේ භාජන වලට අත නොදැමීම.
- වතුර බොනවිට මේසය මතට හෝ බිමට නොහැලීම.